



09. පහත දී ඇති ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය තෝරන්න.

- a - පෘත්‍යා වංශි දේහ වලන සඳහා ජේඩි පමණක් උපයෝගී වේ.
- b - අස්ථි සිරුරේ හැඩිය පවත්වා ගැනීමට උපකාරී වේ.
- c - අස්ථි මගින් සිරුරා දූෂණාවයක් ලබා දේ.

- (1). a හා b පමණි
- (2). b හා c පමණි
- (3). a හා c පමණි
- (4). a, b, c සියල්ලම

10. අරපුවක් නොමැති ගාකවල සත්ධාරණ කෘත්‍යය ඉපුවන්නේ,

- (1). සෙල තුළ ජලය පිරි පැවතීම නිසා
- (2). සෙල තුළ ලිග්නින් තැන්පත් වී ඇති නිසා
- (3). සෙල බිත්ති දුඩී වීම නිසා
- (4). ගාකය කුඩා නිසා

11. රුපයේ දක්වා ඇති ජ්වියා සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න.

- (1). ප්‍රොලොසෝවාවෙකි
- (2). කිඹිකා මගින් සංවරණය කරයි
- (3). පක්ෂම මගින් සංවරණය කරයි
- (4). ඒක සෙලික අන්වික්ෂිය ජ්වියෙකි



12. සතුන්ගේ සත්ධාරණය සඳහා උද්ධිවන පද්ධති / පද්ධතිය වන්නේ,

- (1). රුධිර සංසරණ පද්ධතිය
- (2). ජේඩි පද්ධතිය
- (3). සත්ධාරණ පද්ධතිය
- (4). ස්නායු පද්ධතිය

13. මිදි වැලක් ආධාරකයක් මත එහිම කුමන ආකාරයේ වලනයක්ද?

- (1). ස්පර්ශ සත්නමන වලන
- (2). ස්පර්ශාවර්ති වලන
- (3). නිදා සත්නමන වලන
- (4). දන ප්‍රහාවර්ති වලන

14. වර්ධක ද්‍රව්‍යවල බලපැම නිසා සිදුවන වලනයක් වන්නේ,

- (1). නිදා සත්නමන වලන
- (2). ප්‍රහා සත්නමන වලන
- (3). රසායනාවර්ති වලන
- (4). ස්පර්ශ සත්නමන වලන

15. ජේඩි සෙලයක ලක්ෂණයක් නොවන්නේ,

- (1). තන්තු ආකාරය පැවතීම
- (2). දූෂණාවයක් නිවීම
- (3). සංකෝචනය වීමේ හැකියාව
- (4). ඉහිල්වීමේ හැකියාව

## II කොටස

01. වලනය යනු ජ්‍රීන් අජ්‍රීන්ගෙන් වෙන්කර හඳුනාගන්නා ලක්ෂණයකි.

- වලනය යනු කුමක්ද?
- පහත සතුන් වලනය සඳහා යොදාගන්නා අවයව නම් කරන්න.


සත්ත්වය	වලන අවයව
a). පැරමිසියම්	
b). ක්ලැම්බිමොනාස්	
c). ඇම්බා	
d). පක්ෂීන්	
e). බේල්රින්	

iii. පෙන්වන්නේ වලනය සඳහා අක්ෂ හා පේෂි ආධාර වේ.


- අස්ථී මින් කෙරෙන කාර්යයන් දෙකක් ලියන්න.
- වලන සඳහා පේෂියක පවතින ලක්ෂණ 3ක් ලියන්න.

iv. ගාක දක්වන ප්‍රධාන වලන ආකාර 2ක් නම් කරන්න.

02. මිනිසාගේ වැළම්ප සත්ධිය ක්‍රියාකරන ආකාරය දැක්වීමෙන් සිංහයෙක් සකස් කළ ඇඟුමක් හා වැළම්ප සත්ධියේ පිහිටීම පහත රුප සඡන්වලින් දක්වා ඇත.



වැළම්ප සත්ධිය



ඇඟුම

i. ඇඟුම සැදිමෙන හාවිත කළ පහත කොටස් නම් කරන්න.

A/B

C/D

E

ii. ඉහත ඇඟුමෙහි කොටස්වලුව ගැළපෙන වැළම්ප සත්ධියෙකි. කොටස්වලුව අදාළ අක්ෂරය ලියන්න.

A - .....      B - .....      C - .....      D - .....

iii. P හා Q අස්ථී නම් කරන්න.

iv. S හා R පේෂි නම් කරන්න.

v. වැළම්ප සත්ධියෙන් අත ඉහළ මසවන විවිධ සිදුවන වෙනස පහදින්න.

- vi. පහත අවස්ථාවලට ආදාළව සිදුවන ගාක වලනය ඉදිරියෙන් දක්වන්න.
- ඡාක අගුස්ථා පෙලෙළාවෙන් ඉහළට වැඩීම.
  - පුෂ්පයක පරාග නාලය බිමිබකෝෂ වෙතට වැඩීම.
  - නිදිකුම්බා පත්‍ර සේපරු කළ විප හැකිලිම.
  - අදුර වැළෙන විප කතුරුමුරු ගා පත්‍ර හැකිලිම.
  - වැල් දේශීම් පහුරු ආධාරකයක් වථා එතීම.
03. ගාක ආරක්ෂා කිරීමට සුදුසුම ක්‍රමය වන්නේ සේරානීය ආරක්ෂණ ක්‍රමයයි.
- සේරානීය ආරක්ෂණය යනු ක්‍රමක්ද?
  - මෙම ක්‍රමයේදී ගාකයට නිරතුරුවම ලැබෙන හිතකර සාධක දෙකක් නම් කරන්න.
  - සේරානීය ආරක්ෂණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග 2ක් ලියන්න.
  - ශ්‍රී ලංකාවට ආවේනික ගාක 2ක් නම් කරන්න.
  - ”දුඩි රක්ෂිතය” යන්නෙන් අදහස් කරන්නේ ක්‍රමක්ද?
  - ලංකාවේ පිහිටි රක්ෂිත වනාන්තර දෙකක් නම් කරන්න.